

APPLICATION FOR IMPORT FINANCE LOAN

For Bank use Only

Loan Ref : _____
 Bill Ref : _____
 Due Date : _____
 Reprising Method : _____
 LKR Equivalent : _____
 Interest Rate : _____
 Tenor : _____
 Loan Granting A/C: _____

Date: _____

To : Nations Trust Bank PLC

Customer(s) Name	: _____	Trade Transaction Ref	: _____
Description of Goods to be imported	: _____	Loan Amount (USD or Other currency or LKR equivalent of USD or Other currency)	: _____
Name of Seller	: _____	Interest rate	: _____
Account to be credited	: _____	Tenor	: _____

To enable the Customer(s) to import or otherwise purchase the goods and materials necessary to discharge the Customer(s) obligations connected with the aforementioned transactions(s), the Customer(s) request(s) to advance the aforementioned loan ("Loan") and hereby agree(s) to be bound by the following terms and conditions:

1. The proceeds of the Loan shall be credited to the aforementioned account of the Customer(s) at the Bank.
2. Subject to any change of interest as provided for in clause 3 below and also to the operation of clause 4 below, the Customer(s) shall repay the Loan in full, on or before the due date.
3. The Loan shall be repaid to the Bank, with interest at the rate specified above or such other or higher rate(s) as notified by the Bank. Provided that, if the repayment of principal and monthly interest on the Loan are not paid punctually on the due date, the Bank shall be entitled to charge a higher rate of interest as liquidated damages, on the outstanding amount, for the period in default. Any tax leviable on the amount of the Loan or any interest paid or payable shall be borne by the Customer(s).
4. The Bank shall have the right to review, suspend, cancel and/or recall the Loan or to vary the terms and conditions relating thereto from time to time, at its discretion with notice to the Customer(s).
5. Notwithstanding any arrangement or writing to the contrary between the Bank and the Customer(s), the Customer(s) hereby expressly agree(s) that the Loan, interest, taxes and other charges due thereon shall be repayable on demand to the Bank and all arrangements or indulgences permitted to the Customer(s) to repay by installments, shall be subject to the principal obligation of repayment on demand.
6. The Customer(s) hereby consents and authorizes the Bank to periodically debit the aforementioned account of the Customer(s) and/or any other account(s) of the Customer(s) maintained at the Bank, at the discretion of the Bank, on the due date, with the amount of the Loan, taxes and/or the interest payable, even to the extent of creating an overdraft or increasing an existing overdraft limit.

7. The Customer(s) hereby consents and authorizes the Bank , to combine and consolidate all or any of the accounts of the Customer(s) with the liability of the Customer(s) hereunder to the Bank and set off or transfer any sum(s) standing to the credit of any one or more of such accounts in or towards the satisfaction of the liability of the Customer(s) hereunder to the Bank, regardless of the fact that as a result or consequence thereof, cheques or orders for payment of money drawn by the Customer(s) on the Bank, whether on or before or after the date of such combination, consolidation, set off or transfer, maybe returned or dishonoured by the Bank for want of sufficient funds.
8. All representations and statements made to you by the Customer(s) and/or the Customer(s) agents, employees or officers, whether in writing or otherwise, on behalf of the Customer(s) or purporting to be on behalf of the Customer(s) are hereby warranted as true and correct and intended to be acted upon by the Bank and shall form the basis of the contract intended to result from the Bank acting upon the request made herein.
9. The production in any Court of Law or before any Tribunal or body or statutory officer of any statement, extract, writing or other document showing monies owing by the Customer(s) as a result of the Bank granting the above Loan and made out of the books or documents of the Bank and signed and certified by the Manager or Accountant of the Bank shall be deemed to be conclusive proof of the amount of the Customer(s) liability to the Bank, without any further documents or vouchers being produced by the Bank.
10. If this document is signed by or on behalf of two or more persons, not being on behalf of a company but as partners of a firm or otherwise, such persons shall be jointly and severally liable to the Bank for the amount of the Loan, interest, taxes and other charges due thereon and each of such persons shall be liable as sole or principal debtor, so long as any monies are due to the Bank on account of the Loan.
11. All of the terms and conditions set out herein maybe amended, from time to time by the Bank at its discretion with notice to the Customer(s). The Customer(s) obligation to repay the Loan shall not be prejudiced by any such amendment(s).
12. If the Loan is provided in foreign currency it shall be settled in such foreign currency. If the Loan is provided in LKR equivalent of foreign currency mentioned above, Bank shall provide such Loan calculated at the prevailing exchange rate on the date foreign currency value is converted to LKR and subject to availability of such foreign currencies in the Bank.
13. This loan application can be used to provide loan facilities for more than one transaction however the aggregate loan amount shall not surpass the loan amount mentioned above.
14. The Bank has the right to adjust the aforesaid tenor based on the facilities received by the Customer from the supplier or any other variable.
15. Although the Customer may specify the bank account to be credited with the Loan, Bank may at its discretion credit the Loan to any other Bank account of the Customer due to regulatory requirements or such other requirements.
16. Although the Customer may state the interest rate above, Bank may at its discretion apply a different interest rate to the Loan.
17. The terms and conditions contained herein will be governed by the laws of Sri Lanka.

Signed by the Customer(s) on

Signature:.....

Signature:.....

Signatures verified by:
Staff ID:
Signature:

ඉහත කී ගනුදෙනු(ව) හා සම්බන්ධ ගනුදෙනුකරු(වන්)ගේ වගකීම් ඉටුකිරීමට අවශ්‍ය වන භාණ්ඩ සහ ද්‍රව්‍ය 'ආනයනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් මිලදීගැනීමට ගනුදෙනුකරු(වන්)ට අවස්ථාව සැලැස්වීමට, ඉහත කී ණය (මින් ඉදිරියට 'ණය මුදල් ලෙස හැඳින්වේ.) අත්තිකාරම් කිරීම සඳහා ගනුදෙනුකරු (වන්)ගේ ඉල්ලීම් (ම) සහ පහත සඳහන් නියමයන් සහ කොන්දේසිවලට බැඳීසිටීමට මෙයින් විකඟවේ:

1. 'ණය මුදලෙන්' ලැබෙන මුදල් බැංකුවේ ඉහත සඳහන් කළ ගනුදෙනුකරු(වන්)ගේ ගිණුමට බැරකරයි.
2. පහත 3 වැනි වගන්තියේ පරිදි සහ පහත 4 වැනි වගන්තියේ ක්‍රියාකාරීත්වයට අනුව ඕනෑම පොලී වෙනස් කිරීමකට යටත්ව, ගනුදෙනුකරු(වන්) නියමිත දිනට හෝ ඊට පෙර සම්පූර්ණයෙන්ම, ණය ආපසු ගෙවිය යුතුය.
3. ඉහත දක්වා ඇති අනුපාතයට හෝ, බැංකුව විසින් දැනුම්දෙන වෙනත් විවැනි හෝ ඊට වැඩි අනුපාත (ය) යටතේ - පොලී සමග ණය මුදල, බැංකුවට ආපසුගෙවිය යුතුය. එසේ වුවද, 'මූලික ණය මුදල සහ මාසික පොළීය ආපසුගෙවීම, නිසි දිනට නිසි පරිදි සිදුනොවේ නම් එසේ 'ණය ගෙවීම පැහැරහරින ලද කාලසීමාව සඳහා - ගෙවියයුතු හිඟ මුදල මත - ද්‍රවශීලතාවට සිදුවූ පාඩු පියවෙන සේ 'ඉහළ පොලී අනුපාතයක් අයකිරීමට බැංකුවට අයිතිය හිමිවේ. ණය මුදලේ වටිනාකම මත අයකළ හැකි ඕනෑම බද්දක්, හෝ ගෙවූ හෝ ගෙවියයුතු යම් පොලියක්, ගනුදෙනුකරු(වන්) විසින් දරයි.
4. බැංකුවට සිය තනි අභිමතය මත - ගනුදෙනුකරු(වන්)ට දැනුම් දී, ණය සමාලෝචනය කිරීමට, අත්හිටුවීමට, අවලංගු කිරීමට සහ/හෝ ආපසු කැඳවීමට, හෝ ඊට අදාළ නියමයන් සහ කොන්දේසි කලින්කලට වෙනස්කිරීමට බැංකුවට අයිතිය හිමිවේ.
5. බැංකුව සහ ගනුදෙනුකරු(වන්) අතර යම් විධිවිධානයක් හෝ ලිඛිත විකඟවාක් තිබුණත් ඒවායේ බලපෑමකින් තොරව - ණය, පොලී, වියදම්, බදු, සහ වෙනත් අයකිරීම් හෝ පාඩු ආදී ඒ යටතේ අදාළ වන සියල්ල, බැංකුවේ ඉල්ලීම මත ආපසුගෙවිය යුතු බවත්; වාරික වශයෙන් ආපසුගෙවීමට ගනුදෙනුකරු (වන්)ට එහිදී අවසර දී ඇති සියුළුම විධිවිධාන හෝ ඉඩහැරීම්, මෙම 'ඉල්ලීම මත ආපසුගෙවීමේ ප්‍රධාන වගකීමට යටත්වන බවත්, ගනුදෙනුකරු(වන්) මෙයින් ප්‍රකාශිතව පිළිගෙන විකඟත්වය පළකරයි.
6. බැංකුවේ තනි අභිමතය පරිදි බැංකුවේ පවත්වාගෙන යන ගනුදෙනුකරු(වන්)ගේ ඉහත සඳහන් කී ගිණුම සහ/හෝ බැංකුවේ පවත්වාගෙන යන වෙනත් ඕනෑම ගිණුමක් (ගිණුම්) නියමිත දිනයේ දී ණය මුදලේ වටිනාකම, බදු සහ/හෝ 'අයිරාවක් ලබාදීම හෝ අයිරාවක සීමාව වැඩිකිරීම ද ඇතුළුව ගෙවියයුතු පොලී සහිතව - කාලීනව 'හර කිරීමට ගනුදෙනුකරු(වන්) මෙයින් සිය අභිමතය පළකර බැංකුවට අනුමැතිය ලබාදෙයි.
7. 'ගනුදෙනුකරු(වන්) මේ යටතේ බැංකුවට ගෙවියයුතු වගකීම් සමග එකී ගනුදෙනුකරු(වන්)ගේ සියළු සහ ඕනෑම ගිණුමක් සංකලනය කිරීමට සහ ඒකාබද්ධ කිරීමටත් - 'ප්‍රමාණවත් අරමුදල් අවශ්‍යතාව වෙනුවෙන් බැංකුව විසින් අගරුකළ හෝ ආපසුතරවා යැවූ යම් වටිනාකමක් වේ නම් - විය ද ඇතුළත්වී විවැනි සංකලනයක්, ඒකාබද්ධ කිරීමක්, පියවීමක් හෝ මාරුකිරීමක් කළ දිනයට පෙර හෝ පසු එකී ගනුදෙනුකරු(වන්) විසින් අණකළ - වෙක්පත්, හෝ ඇණවුම් සඳහා මුදල් ගෙවීම්වල ප්‍රතිඵලයක් හෝ ප්‍රතිඵලයක් යන ඕනෑම අයුරකින්, 'මේ යටතේ ගනුදෙනුකරු(වන්) විසින් බැංකුවට ඇති වගකීම් සෑහීමට පත්වෙන ආකාරයෙන් හෝ 'විවැනි එක් හෝ ඊට වැඩි ගිණුම් සංඛ්‍යාවක බැරට ඇති යම් මුළු වටිනාකම/ම් පියවීම හෝ මාරුකිරීම සඳහා ගනුදෙනුකරු(වන්) මෙමගින් බැංකුවට අනුමැතිය ලබාදී බලය පවරයි.
8. 'ගනුදෙනුකරු(වන්) සහ/හෝ එකී ගනුදෙනුකරු(වන්)ගේ නියෝජිතයින්, සේවකයින් හෝ නිලධාරීන් විසින් - ලිඛිතව හෝ වෙනයම් ආකාරයකින් - ගනුදෙනුකරු(වන්) වෙනුවෙන් හෝ ගනුදෙනුකරුවන් වෙනුවෙන් කරන බව හැඟවෙන ලෙස කළී සියළු තොරතුරු ලබාදීම් සහ ප්‍රකාශ - සත්‍ය හා නිවැරදි බව මෙහිදී සළකන අතර; ඒ අනුව බැංකුව කටයුතු කළයුතු බව අපේක්ෂා කරමින්, 'එකී කරන ලද ඉල්ලීම් මත බැංකුව කටයුතු කිරීමෙන් - නිර්මාණය කිරීමට අපේක්ෂිත ගිවිසුමේ පදනම සකස්වේ.
9. 'බැංකුව විසින් ඉහත ණය මුදල ප්‍රතිපාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ගනුදෙනුකරු(වන්) ගෙවිය යුතු මුදල් වටිනාකම/ම් ලෙස විද්‍යාදක්වමින්, කළමනාකරු හෝ ගණකාධිකාරී විසින් අත්සන්කොට සහතික කළ ඕනෑම ලිඛිත ප්‍රකාශනයක්, උධෘතයක්, ලියවිල්ලක් හෝ වෙනත් ආකාරයක ලේඛණයක් - 'බැංකුව, වෙනත කිසිම ලියවිලි හෝ වචනවල ඉදිරිපත් නොකරී - ඕනෑම අධිකරණයකට හෝ විනිශ්චය සභාවක් හෝ ආයතනයක් හෝ ව්‍යවස්ථාපිත නිලධාරියෙකුට වෙත ඉදිරිපත් කිරීමෙන්, විය ගනුදෙනුකරු(වන්) බැංකුවට ගෙවිය යුතු වගකීමේ ප්‍රමාණය පිළිබඳ තීරණාත්මක සාක්ෂියක් ලෙස සැළකේ.
10. 'සමාගමක් වෙනුවෙන් හැරී - ආයතනයක හවුල්කරුවන් හෝ වෙනත් ආකාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් විසින් හෝ ඔවුන් වෙනුවෙන් - මෙම ලේඛනය අත්සන්කර ඇත්නම් හෝ විවැනි පුද්ගලයින්, 'එකී ණයමුදල, පොලිය, පාඩු, විනිමය අලාභ, වියදම්, බදු සහ ඒ මත ගෙවිය යුතු අනෙකුත් ගාස්තු සඳහා 'ඒකාබද්ධව සහ තනි තනිව ද බැංකුවට වගකීමෙන් බැසෙන අතර; 'එකී ණය ගිණුම මත බැංකුවට අයවිය යුතු ඕනෑම මුදලක් පවතින තාකී විවැනි සෑම පුද්ගලයෙකුම 'එකම හෝ ප්‍රධාන ණයගැතියා ලෙසී එකී වගකීමට යටත් වේ.
11. ගනුදෙනුකරු(වන්)ට දැනුම්දීමක් සහිතව - බැංකුව විසින් කලින්කලට සිය අභිමතය පරිදි, මෙහි දක්වා ඇති සියළු නියමයන් සහ කොන්දේසි සංශෝධනය කිරීමට ඉඩ ඇත. විවැනි කිසිම සංශෝධනයක් නිසා, ගනුදෙනුකරු(වන්)ගේ ණය ආපසුගෙවීමේ වගකීමට අගතියක් සිදුනොවේ.
12. ණය මුදල ලබාදෙන්නේ, විදේශ විනිමයෙන් නම්, විය විවැනි?වම? විදේශ විනිමයෙන් පියවිය යුතුය. ඉහත සඳහන් කළ 'ශ්‍රී ලංකා රුපියල්වලට සමාන - විදේශ විනිමයෙන් එකී ණය මුදල ලබාදෙන්නේ නම්, එම විදේශ විනිමය වටිනාකම - 'ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ දිනයේ පවතින විනිමය අනුපාතයට ගණනය කර - බැංකුවේ විවැනි විදේශ විනිමය ප්‍රමාණවත්ව තිබීමට යටත්ව බැංකුව එම ණය මුදල ලබාදිය යුතුය.
13. මෙම ණය ඉල්ලීම්පත්‍රය භාවිතාකර, 'එක් ගනුදෙනුවකට වඩා ණය පහසුකම් සැපයීමට හැකි නමුත් - සමස්ත ණය මුදලේ වටිනාකම, ඉහත දී සඳහන් කරන ලද ණය මුදල් වටිනාකම ඉක්මවා නොයා යුතුය.
14. 'සැපයුම්කරුගෙන් ගනුදෙනුකරුවාට ලැබෙන ණය පහසුකම් හෝ වෙනත් ඕනෑම විචල්‍යයක් මත පදනම්වී ඉහත සඳහන් කාලසීමාව ගළපා සකස්කිරීමට බැංකුවට අයිතිය හිමිවේ.,
15. ගනුදෙනුකරු විසින් - එකී ණය 'බැර කළයුතු බැංකු ගිණුම විශේෂයෙන් දක්වා තිබුණදී - නියාමන අවශ්‍යතා හෝ වෙනත් විවැනි අවශ්‍යතා මත - බැංකු සිය පූර්ණ අභිමතය පරිදි ගනුදෙනුකරුගේ වෙනත් ඕනෑම බැංකු ගිණුමකට ණය මුදල් බැරකිරීමට ඉඩ ඇත.
16. ගනුදෙනුකරු විසින් ඉහත පොළී අනුපාතය සඳහන් කර තිබුණ ද, බැංකුව සිය පූර්ණ අභිමතය පරිදි - ණය මුදලට වෙනත් පොළී අනුපාතයක් අදාළ කළහැක.
17. මෙහි අඩංගු නියමයන් සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය වේ.

மேற்குறித்த கொடுக்கல் வாங்கலுடன் (களுடன்) இணையப்பெற்ற வாடிக்கையாளரின் (வாடிக்கையாளர்களின்) கடப்பாடுகளை நிறைவேற்றுவதற்கு அவசியமான பொருட்களை அல்லது மூலப்பொருட்களை இறக்குமதி செய்வதற்கு அல்லது வேறு வகையில் கொள்வனவு செய்வதற்கு வாடிக்கையாளரை(களை) இயல்புச்செய்வதற்காக மேற்குறிப்பிடப்பட்ட கடனை முற்பணம் செலுத்துவதற்கு வாடிக்கையாளர்(கள்) கோருகின்றார்(கள்) என்பதுடன் பின்வரும் நியதிகள் மற்றும் நிபந்தனைகள் மூலம் பிணிக்கப்பட்டிருப்பதற்கு இத்தால் உடன்படுகின்றார்(உடன்படுகின்றார்கள்):

1. கடன் கிடைப்பனவுகள் வங்கியில் மேலே சொல்லப்பட்ட வாடிக்கையாளரின் (களின்) கணக்கிற்கு வரவுவைக்கப்படுதல் வேண்டும்.
2. கீழே 3 ஆம் வாசகத்தில் ஏற்பாடு செய்யப்பட்டவாறு ஏதேனும் வட்டி மாற்றத்திற்கும் அத்துடன் கீழே 4 ஆம் வாசகத்தின் தொழிற்பாட்டுக்கும் உட்பட்டு வாடிக்கையாளர் (வாடிக்கையாளர்கள்) கடனை செலுத்த வேண்டிய திகதியன்று அல்லது அதற்கு முன்னர் மீளச்செலுத்துதல் வேண்டும்.
3. கடன் மேலே குறித்துரைக்கப்பட்ட வீதத்தில் அல்லது வங்கியினால் அறிவிக்கப்பட்டவாறு அத்தகைய வேறு அல்லது உயர்வான வீதத்தில் (வீதங்களில்) வட்டியுடன் சேர்த்து வங்கிக்கு திருப்பிச் செலுத்தப்படுதல் வேண்டும். ஆயினும், முதன்மை மற்றும் கடன் மீதான மாதாந்த வட்டி என்பனவற்றின் மீள்கொடுப்பனவு செலுத்தவேண்டிய திகதியன்று காலந்தவறாது கொடுப்பனவு செய்யப்படாதவிடத்து, நிலுவையாகவுள்ள தொகை மீது தவணை தவறிய காலப்பகுதிக்காக அறுதிசெய்த இழப்பீடாக உயர்வான வட்டி வீதமொன்றை அறவிடுவதற்கு வங்கி உரித்துடையதாகவிருத்தல் வேண்டும். கடன் தொகையின் அல்லது ஏதேனும் செலுத்தப்பட்ட அல்லது செலுத்தத்தக்க வட்டி மீது அறவிடத்தக்க ஏதேனும் வரி வாடிக்கையாளரால் (வாடிக்கையாளர்களால்) பொறுப்பேற்கப்படுதல் வேண்டும்.
4. வங்கி வாடிக்கையாளருக்கு (வாடிக்கையாளருக்கான) அறிவித்தலுடன் அதன் தற்றுணிபில் கடனை மீளாய்வதற்கு, இடைநிறுத்துவதற்கு இரத்து செய்வதற்கு அத்துடன் / அல்லது மீளமைப்பதற்கு அல்லது காலத்திற்கு காலம் அதனுடன் தொடர்புடைய நியதிகளை மற்றும் நிபந்தனைகளை மாற்றுவதற்கு உரிமையினை கொண்டிருத்தல் வேண்டும்.
5. வங்கிக்கும் வாடிக்கையாளருக்கும் (வாடிக்கையாளர்களுக்கும்) இடையில் ஏதேனும் ஒழுங்கேற்பாடு எழுத்துக்கு முரணாக எதுவுமொன்றிருப்பினும் கடன் அதன் மீதான வட்டி, வரிகள் மற்றும் வேறு செலுத்தவேண்டிய கட்டணங்கள், கோரிக்கையின் மீது வங்கிக்கு மீளச்செலுத்தப்படத்தக்கதாக இருத்தல் வேண்டுமென்பதுடன் தவணைக் கொடுப்பனவுகளாக மீள்கொடுப்பனவு செய்வதற்கு வாடிக்கையாளருக்கு (வாடிக்கையாளர்களுக்கு) அனுமதிப்பட்ட அனைத்து ஒழுங்கேற்பாடுகள் அல்லது சலுகைகள் கோரிக்கை மீதான மீள்கொடுப்பனவின் முதன்மை கடப்பாட்டுக்கு உட்பட்டிருத்தல் வேண்டுமென வாடிக்கையாளர் (வாடிக்கையாளர்கள்) இத்தால் வெளிப்படையாக இணங்குகின்றார் (இணங்குகின்றனர்).
6. வாடிக்கையாளரின் (வாடிக்கையாளர்களின்) மேலே சொல்லப்பட்ட கணக்கில் அத்துடன்/ அல்லது வங்கியில் பேணப்படுகின்ற வாடிக்கையாளரின் (வாடிக்கையாளர்களின்) ஏதேனும் வேறு கணக்கில் அல்லது (கணக்குகளில்) வங்கியின் தற்றுணிபில் செலுத்த வேண்டிய திகதியன்று கடன் தொகையை செலுத்தப்படத்தக்க வரிகளை அத்துடன் அல்லது வட்டித் தொகையை மேலதிகப் பற்றொன்றை உருவாக்குதல் அல்லது ஏற்கனவே காணப்படுகின்ற மேலதிகப் பற்று வரையறையை அதிகரித்தல் என்ற ரீதியிலும்கூட காலமுறையாக பற்றுவைப்பதற்கு வாடிக்கையாளர் (வாடிக்கையாளர்கள்) இத்தால் வங்கிக்கு சம்மதமளித்து அதிகாரமளிக்கின்றார் (அளிக்கின்றனர்).
7. உங்களுக்கு வாடிக்கையாளர்(கள்) மற்றும்/அல்லது வாடிக்கையாளர்(கள்) க்கான முகவர்கள், பணியாளர்கள் அல்லது அதிகாரிகள் மூலம் எழுதப்பட்டவையாக அல்லது வேறுபடவும், வாடிக்கையாளர்(களின்) சார்பில் அல்லது வாடிக்கையாளர்(களின்) சார்பில் இருப்பதாகக் கூறும் அனைத்து பிரதிகள் மற்றும் பிரகடனங்கள் இங்கே உண்மையானவை மற்றும் சரியானவை என உத்தேசிக்கப்படுகின்றன மற்றும் வங்கியால் மேற்கொள்ளப்பட வேண்டும். இவை வங்கியின் செயல்பாட்டால் உருவாகப்போகும் ஒப்பந்தத்தின் அடிப்படையாக அமையும்.
8. இதன் கீழ் வங்கிக்கான வாடிக்கையாளரின் (வாடிக்கையாளர்களின்) பொறுப்புடன் வாடிக்கையாளரின் (வாடிக்கையாளர்களின்) எல்லா அல்லது ஏதேனும் கணக்குகளை ஒன்றிணைப்பதற்கு அத்துடன் ஒன்றுதிரட்டுவதற்கு மற்றும் அத்தகைய ஒருங்கிணைத்தல், ஒன்றுதிரட்டல், எதிரீடு அல்லது மாற்றல் திகதி அன்றையினும் சரி அல்லது அதற்கு முன்னரையினும் சரி போதிய நிதியங்களின் தேவைக்காக வங்கியினால் மீளத்திரும்பக் கூடியதாக அல்லது மறுக்கத்தக்க கூடியதாக இருப்பினும் சரி, வங்கி மீது வாடிக்கையாளர் (வாடிக்கையாளர்கள்) மூலம் வரையப்பட்ட பணக்கொடுப்பனவுக்காக காசோலைகள் அல்லது கட்டளைகள், அவற்றின் பெறுபேற்றை பொருட்படுத்தாது வங்கிக்கு ,தன் கீழ் வாடிக்கையாளரின் (வாடிக்கையாளர்களின்) பொறுப்பினை நோக்கி அல்லது நிறைவேற்றுவதில் ஏதேனும் அத்தகைய ஒரு அல்லது ஒன்றுக்கு மாற்றல் செய்வதற்கு வாடிக்கையாளர் (வாடிக்கையாளர்கள்) ,இத்தால் சம்மதமளித்து வங்கிக்கு அதிகாரமளிக்கின்றார்(அதிகாரமளிக்கின்றனர்).
9. மேற்குறித்த கடனை வங்கி வழங்குவதன் விளைவாக அத்துடன் வங்கியின் ஏடுகளில் அல்லது ஆவணங்களிலிருந்து ஆக்கப்பட்டு வங்கியின் முகாமையாளர் அல்லது கணக்காளர் மூலம் கையொப்பமிட்டு சான்றுப்படுத்தப்படுகின்ற வாடிக்கையாளர் மூலம் கடனாக செலுத்த வேண்டிய பணத்தொகைகளை காண்பிக்கின்ற ஏதேனும் கூற்று பிரித்தெடுக்கப்பட்ட பகுதி எழுத்து அல்லது வேறு ஆவணம் ஏதேனும் நீதிமன்றத்தில் அல்லது ஏதேனும் நியாயசபையில் அல்லது நிறுவனத்தில் அல்லது நியதிச்சட்ட அலுவலரின் முன் சமர்ப்பித்தலானது வங்கியினால் முன் வைக்கப்படுகின்ற ஏதேனும் மேலதிக ஆவணங்கள் அல்லது உறுதிச்சீட்டுக்கள் இன்றி வங்கிக்கு வாடிக்கையாளர் (வாடிக்கையாளர்களின்) பொறுப்பின் ஏதேனும் தொகையின் முடிவான சான்றாக இருப்பதாக கொள்ளப்படுதல் வேண்டும்.
10. இவ் ஆவணம் கம்பனியொன்றின் சார்பில் அல்லது ஆயினும் நிறுவனமொன்றின் அல்லது வேறு வகையில் பங்களார்களாக, இரு அல்லது ,இரண்டுக்கு மேற்பட்ட ஆட்கள் மூலம் அல்லது சார்பில் கையொப்பமிடப்படுகின்றதாயின,அத்தகைய ஆட்கள் கடன், வட்டி,வரிகள் அத்துடன் அதன் மீது செலுத்தவேண்டிய வேறு கட்டணங்களின் தொகைக்காக வங்கிக்கு, இணைந்தும் கூட்டாகவும் பொறுப்பையோராக இருத்தல் வேண்டும் என்பதுடன் அத்தகைய ஆட்களின் ஒவ்வொருவரும் கடன் தொடர்பில் வங்கிக்கு ஏதேனும் பணத்தொகைகள் நிலுவையாக ,இனுருக்கின்ற வரையிலும் ஏக அல்லது முதன்மையான கடன்படுநராக பொறுப்புடையவராக இருத்தலும் வேண்டும்.
11. இதில் எடுத்துரைக்கப்பட்டுள்ள எல்லா நியதிகளும் நிபந்தனைகளும் வாடிக்கையாளருக்கான(வாடிக்கையாளர்களுக்கான) அறிவித்தலுடன் அதன் தற்றுணிபில் வங்கியினால் காலத்திற்கு காலம் திருத்தப்படலாம். கடனை மீளச்செலுத்துவதற்கான வாடிக்கையாளரின் கடப்பாடு ஏதேனும் அத்தகைய திருத்தம் (திருத்தங்கள்) மூலம் பங்கமேற்படுத்தப்படாதிருத்தல் வேண்டும்.
12. கடன் வெளிநாட்டு நாணயத்தில் வழங்கப்படுமாயின் அது அத்தகைய வெளிநாட்டு நாணயத்தில் தீர்ப்பனவு செய்யப்படுதல் வேண்டும். கடன் மேலே குறிப்பிட்ட வெளிநாட்டு நாணயத்திற்கு சமமான ,இலங்கை ரூபாயில் வழங்கப்படுமாயின் வங்கி வெளிநாட்டு நாணய பெறுமதி ,இலங்கை ரூபாவாக மாற்றப்படுகின்ற திகதியன்று நிலவுகின்ற செலாவணி வீதத்தில் கணிக்கப்படும் வங்கியில் அத்தகைய வெளிநாட்டு நாணயங்கள் கிடைக்கப்பெறுவதற்கு உட்பட்டும் அத்தகைய கடனை வங்கி வழங்குதல் வேண்டும்.

13. இக்கடன் விண்ணப்பம் ஒன்றுக்கு மேற்பட்ட கொடுக்கல்வாங்கலுக்கான கடன் வசதிகளை வழங்குவதற்கு பயன்படுத்தப்படலாம் எனினும் கூட்டான கடன் தொகை மேலே குறிப்பிட்ட கடன் தொகையினை விஞ்சாதிருத்தல் வேண்டும்.
14. வழங்குநரிடமிருந்து வாடிக்கையாளருக்கு கிடைக்கப்பெற்ற வசதிகளை அல்லது வேறு மாநிலிகளை அடிப்படையாகக் கொண்டு மேற்சொல்லப்பட்ட காலத்தை ஏற்றதாக்குவதற்கு வங்கி உரிமையினை கொண்டுள்ளது.
15. கடன் வரவுவைக்கப்பட வேண்டிய வங்கிக் கணக்கை வாடிக்கையாளர் குறித்துரைக்கலாம் என்பதாயினும் ஒழுங்குமுறைப்படுத்தல் தேவைப்பாடுகள் அல்லது அத்தகைய வேறு தேவைப்பாடுகள் காரணமாக வங்கி அதன் தற்றுணிபில் ஏதேனும் வாடிக்கையாளரின் வேறு வங்கிக் கணக்கிற்கு கடனை வரவுவைக்கலாம்.
16. வாடிக்கையாளர் மேலே உள்ள வட்டி வீதத்தை குறிப்பிடக்கூடிய போதிலும் வங்கி அதன் தற்றுணிபில் கடனுக்கான வேறுபட்ட வட்டி வீதமொன்றை பிரயோகிக்கலாம்.
17. இதில் உள்ளடக்கப்பட்டுள்ள நியதிகளும் நிபந்தனைகளும் இலங்கையின் சட்டங்களால் நிருவகிக்கப்படும்.